


බල සම්බුද්ධතාවය

බල සම්බුද්ධතාවය

10 ග්‍රෑනිය




බල සම්බුද්ධතාවය

වස්තුවක් මත බල දෙකකට වසා
ත්‍රියාන්මකවන විට
වස්තුවෙහි පැවැත්ම කෙරෙහි බලපානු
ලබන්නේ වස්තුව මත ත්‍රියාන්මකවන
සම්පූර්ණ බලය යි.



බල සම්බුද්ධතාවය

- වක්තුව මත සම්පූර්ණ බලයක් ක්‍රියා කරන්නේ නම් වක්තුව වලනය වේ.



බල සම්බුද්ධතාවය

- වක්නුව මත සම්පූර්ණ බලයක් ක්‍රියා නොකරන්නේ නම් වක්නුව නිශ්චලව හෝ, ඒකාකාර ප්‍රවේගයකින් වළනය වෙමින් හෝ තවත්.




බල සමතුලිතතාවය


වස්තුව නිශ්චලව හෝ ඒකාකාර ප්‍රධීගයකින් වලින වෙමින් හෝ පවතින්නේ නම්, එවිට එම වස්තුව කෙරෙහි ක්‍රියාත්මක වන බාහිර බල සමතුලිතව පවතින්නේ යයි කියනු ලැබේ.

වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන සමතුලිත බල ඒකතල ලෙස හෝ ඒකතල නොවන ලෙස පැවතිය හැකිය.

බල සම්බුද්ධතාවය



ඒක තල බල



ඒක තල නොවන බල

බල සම්බුද්ධතාවය

- ඒකතල ලෙස ක්‍රියාකරන බල දෙකක්, තුනක්, හෝ ඊට වැඩි ගණනක් ක්‍රියා කරමින් සම්බුද්ධත්ව පැවතිය හැකිය.

බල කම්තුලිතතාවය


- ඔබට මෙම ශේෂීයේදී කාකච්ඡා කරනුයේ,
ස්ථිතිකව පවතින ඒක තල බල දෙකක් හා
තුනක් කම්තුලිතවන,
- කමාන හා ප්‍රතිච්චේද බල දෙකක
කම්තුලිතතාවය,
- කමාන්තර හා ප්‍රතිච්චේද බල තුනක
කම්තුලිතතාවය,
- ආනතව ක්‍රියාකරන බල තුනක
කම්තුලිතතාවය ගැන තමනි.

බල සම්බුද්ධතාවය


02. බල දෙකක් ක්‍රියා කරන අවස්ථාවලදී
සම්බුද්ධතාවය:
(සමාන හා ප්‍රතිච්‍රියා බල
සම්බුද්ධතාවය)

බල කමතුලිතතාවය

- රැසකෝ දැක්වෙන්නේ කුඩා මුදුවක් මත දුනු තරාදු දෙකක් ආධාරයෙන් බල දෙකක් කමතුලිතව තවතින ආකාරයයි.




- i. බල ක්‍රියා කළන ආකාරය දැක්වීමට බල සටහන ඇඳුන්න.



බල සම්බුද්ධතාවය

i. බල දෙකක් මගින් වස්තුවක් සම්බුද්ධතව
පවතින අවස්ථාවකදී ඉටුවිය යුතු තත්ත්ව
තුනක් සඳහන් කරන්න.



a. බල දෙකේහි ක්‍රියා රේඛා එකම රේඛාවේ
විය යුතුය.

බල සම්බුද්ධතාවය


b. බල දෙක විගාලත්වයෙන් සමාන විය යුතු ය.



$$P = Q$$


බල සම්බුද්ධතාවය

C. බල දෙක දිගාවෙන් ප්‍රතිච්‍රියා විය යුතු ය.



බල සම්බුද්ධිතතාවය

iii. රැඳෙයේ ආකාරයට බලය යොදුවේ නම් ද P හි විශාලත්වය 10 N ද නම් Q හි විශාලත්වය කොහොම්ණ ද?




$$P = 10 \text{ N}$$

$$Q = 5 \text{ N}$$

බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතු ය.

බල සමතුලිතතාවය

iv. එදිනෙදා ජීවිතයේදී බල දෙකක් මගින් වස්තුවක් සමතුලිතව පවතින අවස්ථා තුනක් සඳහන් කරන්න.



- බල දෙකෙහි ක්‍රියා රේඛා ඒකම රේඛාවේ විය යුතුය.
- බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතු ය.


$$W = R$$

- බල දෙක දිගාවෙන් ප්‍රතිච්චිත විය යුතු ය.

- මිනිසෙකු තනි කකුලෙන් සිටිගෙන සිටීම.

බල සම්බුද්ධතාවය

a. බල දෙකෙහි ක්‍රියා රේඛා ඒකම රේඛාවේ විය යුතුය.



b. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතු ය.

$$W = R$$

c. බල දෙක දිගාවෙන් ප්‍රතිච්‍රියා විය යුතු ය.

- අත්තක ව්‍යායක් තැවතීම.

බල සම්බුද්ධතාවය

a. බල දෙකෙහි ක්‍රියා රේඛා ඒකම රේඛාවේ විය ගුණය.



b. බල දෙක විශාලත්වයෙන් සමාන විය ගුණ ය.

$$P = Q$$

c. බල දෙක දිගාවෙන් ප්‍රතිච්‍රියාදී විය ගුණ ය.

- දෙදෙනෙකු විසින් ලුණුවක් දෙපසට ඇදීම.

බල සම්බුද්ධතාවය

- මේසයක් මත පොතක් තබීම.
- විදුලි තහනක් එල්ලා තබීම.
- මිනිසෙකු ගෙල වැළැලාගෙන සිටීම.

බල සම්බුද්ධතාවය

සමාන්තර බල තුහක් ක්‍රියා කරන
අවස්ථාවලදී සම්බුද්ධතාවය

-

සමාන්තර හා ප්‍රතිච්‍රියාදී
බල සම්බුද්ධතාවය

බල සම්බුද්ධිතතාවය

- රැසකෝ දැක්වෙන්නේ කාපු දත්ත්බක් මත දුනු තරාදු තුනක් මගින් බල සම්බුද්ධිතව පවතින ආකාරයයි.

A



B



C



බල සම්බුද්ධිතතාවය

i. බල ක්‍රියා කරන ආකාරය දැක්වීමට බල සටහන අදින්න.


A



C



B




බල කම්තුලිතතාචය

i.

කමාන්තර හා ප්‍රතිච්‍රියාදී ලෙස
ක්‍රියාකරන බල තුනක් මගින්
වස්තුවක් කම්තුලිතව තටතින අවස්ථාවකදී
ඉටුවිය යුතු තත්ත්ව
තුනක් කළුහන් කරන්න.


බල සම්බුද්ධතාවය

a. බල තුනෙහි ක්‍රියා රේඛා එකිනෙකට සමාන්තර විය යුතුය.




බල සම්බුද්ධතාවය

b. එක් තැන්තකට ඇති බලය අනෙක් බල දෙකට ප්‍රතිචරිදී විය යුතුය.



බල සම්බුද්ධතාවය

c. එක බලයක විශාලත්වය ප්‍රතිච්ඡාල බල දෙකෙහි එකතුවට සමාන වය ගුණය.



$$A + B = C$$

බල සම්බුද්ධිතතාවය

- රුපයේ ආකාරයට බලය යෙදුවේ නම් ද A හි විශාලත්වය 10 N දී නම් C හි විශාලත්වය 20 N දී නම් B බලයේ විශාලත්වය කොහොමු කළ ඇති දී?

10 N



20 N



?



බල සම්බුලිතතාවය

10 N



20 N



?



$$A + B = C \text{ නිසා}$$

$$10 + B = 20$$


$$B = 10 \text{ N}$$

iv.

වැඩිහෙදා ජ්‍යවිතයේදී කමාන්තර හා
ප්‍රතිච්‍රිත බල තුනක් මගින්
වස්තුවක් කම්තුලිතව පටතින අවස්ථා
තුනක් කළුහන් කරන්න.

බල සම්බුද්ධතාවය

- a. බල තුනෙහි ක්‍රියා රේඛා සමාන්තර විය යුතුය.
- b. එක් බලයක විශාලත්වය ප්‍රතිච්‍රිත බල දෙකෙහි එකතුවට සමාන විය යුතු ය.




$$W = R_1 + R_2$$

- c. එක් පැන්තකට ඇති බලය අනෙක් බල දෙකට ප්‍රතිච්‍රිත විය යුතුය.

- මිනිසේකු දෙපයින් සිටගෙන සිටීම.

බල සම්බුද්ධතාවය

a. බල තුනෙහි ක්‍රියා රේඛා සමාන්තර විය යුතුය.



b. වික් බලයක විගාලන්වය ප්‍රතිච්‍රියා බල දෙකෙහි විකතුවට සමාන විය යුතු ය.


$$W = R_1 + R_2$$

c. වික් පැන්තකට ඇති බලය අනෙක් බල දෙකට ප්‍රතිච්‍රියා විය යුතුය.

- බංකුවක් පොළට මත තබා තිබීම.

බල සමනුලිතතාවය

a. බල තුනෙහි ක්‍රියා රේඛා සමාන්තර විය යුතුය.



b. එක් බලයක විශාලන්වය ප්‍රතිචිරුද්ධ බල දෙකෙහි එකතුවට සමාන විය යුතු ය.


$$R = W_1 + W_2$$

c. එක් පැන්තකට ඇති බලය අනෙක් බල දෙකට ප්‍රතිචිරුද්ධ විය යුතුය.

- **සීසේවක මත සමනුලිතව සිටීම.**

බල සම්බුද්ධතාවය

- ඔන්විල්ලාවක්
- මිනිසුන් දෙදෙනෙකු කොට්ඨක් කර තබා
ගෙන යාම.
- ප්‍රතිදිපන පහනක් එල්ලා තැබීම.




බල සම්බුද්ධතාවය

සමාන්තර නොවන බල තුනක්
ආහාතව ක්‍රියා කරන අවස්ථාවලදී
සම්බුද්ධතාවය

බල සමත්වා තත්ත්වය

- රැහැයේ දික්වෙන්නේ මුදුවක් මත දුනු තරාදී කුනක් මගින් බල සමත්වා පවතින ආකාරයයි.

X



Y




Z

බල සම්බුද්ධිකතාවය

i. බල ක්‍රියා කළන ආකාරය දැක්වීමට බල සටහන ඇඟන.

X




Y

X

Y

Z




Z

බල කම්තුලිතතාවය


ii.

ආනතට ක්‍රියාකරන බල තුනක් මගින්
වස්තුවක් කම්තුලිතව පවතින අවස්ථාවකදී
ඉප්‍රවිය ගුණ තත්ත්ව තුනක් කළුහන්
කරන්න.

a. බල තුනෙහි ක්‍රියා රේඛා එක් ලක්ෂණයක දී
හමු විය ගුතුය.




b. බල දෙකක සම්පූර්ණතය තුන්වන බලයට සමාන හා දිගාවෙන් ප්‍රතිච්ඡාල විය යුතුය.




- X හා Y බල දෙකේහි සම්පූර්ණතය A නම්
- එය Z බලයට සමාන වේ. දිගාවෙන් ප්‍රතිච්ඡාල වේ.

බල සම්බුද්ධතාවය




- X හා Z බල දෙකේහි සම්පූර්ණතය B නම්
- එය Yබලයට සමාන වේ. දිගාවෙන් ප්‍රතිච්‍රියා වේ.

බල සම්බුද්ධතාවය



- Y හා Z බල දෙකෙහි සම්පූර්ණතය C නම්
- එය X බලයට සමාන වේ. දිගාවෙන් ප්‍රතිච්‍රියා වේ.

c. ගම් බල දෙකක විශාලත්වයේ එකතුව
අනෙක් බලයට වඩා වයි විය යුතුය.



$$5 \text{ N} + 6 \text{ N} = 11 \text{ N} > 8 \text{ N}$$

$$8 \text{ N} + 6 \text{ N} = 14 \text{ N} > 5 \text{ N}$$


$$8 \text{ N} + 5 \text{ N} = 13 \text{ N} > 6 \text{ N}$$

iii.

එදිනෙදා ජ්‍යවිතයේදී සමාන්තර නොවන
ඩිනම් ආනතව ක්‍රියාකරන බල තුනක්
මගින් වක්සුවක් සම්බුද්ධතව පටතින
අවස්ථා තුනක් ලියන්න .

බල සම්බුද්ධතාවය


- a. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- b. එක් බලයක විශාලත්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්තයට සමාන විය යුතු ය.
- c. ඕනෑම බල දෙකක එකතුව ඇනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.



- a. තියුණෙකු එකිනෙක ගට් ගැසු ලදු තුනක් තුන් පැහැතට ඇදීම.


බල සම්බුද්ධතාවය

- a. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- b. එක් බලයක විශාලත්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්තයට සමාන විය යුතු ය.
- c. ඕනෑම බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.



b. පොටෝ රාමුවක් මැල්ලා තිබීම

බල සම්බුද්ධතාවය




c. වෙසක කුඩාවක එල්ලා තිබීම.

- a. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- b. එක් බලයක විශාලත්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්ෂණයට සමාන විය යුතු ය.
- c. සිනම බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.


බල සම්බුද්ධතාවය

- a. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- b. එක් බලයක විගාලන්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්තයට සමාන විය යුතු ය.
- c. ඔහුම බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.




බල සම්බුද්ධතාවය

- බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- එක් බලයක විශාලත්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්තයට සමාන විය යුතු ය.
- ඩිනයෝ බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.



බල සම්බුද්ධතාවය

- බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණයක දී හමු විය යුතුය.
- එක් බලයක විශාලත්වය අනෙක් බල දෙකෙහි සම්පූර්ණක්තයට සමාන විය යුතු ය.
- ඩිනයෝ බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතු ය.



බල සමතුලිතතාවය

බට් , දැන් ඔබ පූඩ්වන් !

Yes, I Can !


- ✓ වස්තුවක බල සමතුලිතතාවය විස්තර කිරීමට
- ✓ බල සමතුලිතතාවය සබල ක්‍රියාකාරකම් මගින්
අඟුක්ෂණය කළ පෙන්වීමට
- ✓ සොන හා ප්‍රතිච්චදා ලෙස ක්‍රියාකාරන බල දැකක්
සමතුලිතව ජැවත්මීමට සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන්
කිරීමට
- ✓ සොන්තා හා ප්‍රතිච්චදාව ක්‍රියාකාරන බලු තුනක්
සමතුලිතව ජැවත්මීමට සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන්
කිරීමට

බල සම්බුද්ධතාවය

- ✓ සඳහන් නොවන බල තුනක් සම්බුද්ධතාව පැවතීමට
සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන් කිරීමට
- ✓ බල සම්බුද්ධතාවයේ ප්‍රයෝගික යෙදුව් විස්තර කිරීමට
- ✓ බල තුනක් නො ඊට වැකි ගණනක් යටතේ ද ව්‍යුතුවක්
සම්බුද්ධතාව පැවතිය නැකි බව පිළිගැනීමට

බල සම්බුද්ධතාවය


බල සම්බුද්ධතාවය



Yes ! I Can

බල කමතුලිතතාවය

අහසාකය



අභ්‍යන්තර - බහුවරණ

නිවැරදි නො වඩාත් ගැලපෙන පිළිතුර නොරා යටින් ඉරක ඇදින්න .

01. බල සම්බුද්ධතාව පැවතින වස්තුවක් පැවතිය හැක්කේ,

- 1) නිශචලතාවයේය.
- 2) තවරණයකින වලනය වෙමින ය.
- 3) එකාකාර ප්‍රවේශයකින වලනය වෙමිනය.
- 4) නිශචලතාවයේ නො එකාකාර ප්‍රවේශයකින වලනය වෙමින නො ය.

02. රුපයේ ආකාරයට වස්තුව
සම්බුද්ධතාවයේ පවතී නම් වස්තු
කෙරෙහි කියා කරන බාහිර බල ගණන
කොහමත් ද?



- 1) 2 කි.
- 2) 4 කි.
- 3) 5 කි.
- 4) 6 කි.

03. සමාන හා ප්‍රතිච්‍රියාදී බල දෙකක් සම්බුද්ධිතව තවතින විට ඉවුවිය යුතු තත්ත්ව ලෙස ගිණුයෙකු ඉදිරිතත් කළ අදහස් කිහිපයක් තහත දැක්වේ.
- A. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුය.
 - B. බල දෙක සමානතර විය යුතුය.
 - C. බල දෙකෙහි ක්‍රියා රේඛා එකම රේඛාවේ විය යුතුය.
- ඒවායින් සත්‍ය ප්‍රකාශ වන්නේ ,
- 1) A හා B පමණි.
 - 2) B හා C පමණි.
 - 3) A හා C පමණි.
 - 4) A, B හා C පමණි.

04. සමාන්තර හා ප්‍රතිච්‍රියාදී බල තුනක් සම්බුද්ධිතව පවතින විට ඉපුවිය යුතු තත්ත්ව ලෙස ගිණුයෙකු ඉදිරිතත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.

- A. බල තුන විශාලත්වයෙන් සමාන විය යුතුය.
- B. බල තුනෙහි ක්‍රියා රේඛා සමාන්තර විය යුතුය.
- C. තනි බලයේ විශාලත්වය අනෙක් බල දෙකෙහි එකතුවට සමාන විය යුතුය.

ඒවායින් සත්‍ය ප්‍රකාශ වන්නේ ,

- 1) A හා B පමණි.
- 2) B හා C පමණි.
- 3) A හා C පමණි.
- 4) A, B හා C පමණි.

05. කමාන්තර නොවන, ආනතව ක්‍රියාකරන බල තුනක් කමතුලිතව පවතින විට ඉපුවිය යුතු තත්ත්ව ලෙස ගිණුයෙකු ඉදිරිතත් කළ අදහස් කිහිපයක් තහත දැක්වේ.

- A. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණකදී හමු විය යුතුය.
- B. ඔනෑම බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතුය.
- C. බල තුනම ක්‍රියාත්මක විය යුතු දිගාව ඇතුලට හෝ ඉවතට විය යුතුය.

- A. බල තුනෙහි ක්‍රියා රේඛා ලක්ෂණකදී හමු විය යුතුය.
- B. ඔනැම බල දෙකක එකතුව අනෙක් බලයට වඩා වැඩි විය යුතුය.
- C. බල තුනම ක්‍රියාත්මක විය යුතු දිගාව අැතුලට හෝ ඉවතට විය යුතුය.
- ඡ්‍රෑවායින් සත්‍ය ප්‍රකාශ වන්නේ ,
- 1) A හා B පමණි. 2) B හා C පමණි.
- 3) A හා C පමණි. 4) A, B හා C පමණි.

ජ්‍යෙෂ්ඨ බැංසුවේ දැක්වෙන අවස්ථාවන්හි බල ක්‍රියා කරන
අක්ෂය බැංසුයේ ඉකුණු කරන්න.

- තීව් බල සමතුලිතතා අයන් වන්නේ,
- සොතා හා ප්‍රතිච්චදී සමතුලිතතාවයට නම් A අක්ෂය දු,
- සොත්ත්ම හා ප්‍රතිච්චදී සමතුලිතතාවයට නම් B අක්ෂය දු,
- සොත්ත්ම නොවන ආනත යු බල සමතුලිතතාවයට නම් C අක්ෂය දු, බැංසුය අසළ ඇති කොටුව තුළ යොදුන්න.

10 ගේනිය - බල කමතුලිතතාවය




10 ග්‍රේනිය - බල කමතුලිතතාවය



10 ගේනිය - බල කමතුලිතතාවය




10 ගෝනිය - බල කමතුලිතතාවය




10 ගේනීය - බල කමතුලිතතාවය




10 ගේනිය - බල කමතුලිතතාවය



10 ගේනිය - බල කමතුලිතතාවය




10 ග්‍රේනිය - බල කමතුලිතතාවය



10 ග්‍රේනිය - බල කමතුලිතතාවය




10 ගේනිය - බල කමතුලිතතාවය



10 ග්‍රේනිය - බල කමතුලිතතාවය






10 ගේනිය - බල කමතුලිතතාවය







10 ගීනිය - බල සමත්වාව

- පහත එක් එක් අවස්ථාවේදී බල සමත්වාව පවතී නම් x මගින් දක්වා ඇති බලයේ විශාලත්වය සඳහන් කරන්න.





10 ගීනිය - බල සම්බුද්ධිතතාවය


- පහත එක් එක් අවස්ථාවේදී පද්ධතියේ බල සම්බුද්ධිතතාව පවතී ද නැති ද යන බව සඳහන් කරන්න.




10 റേഖാചിത്രങ്ങൾ - ബല കമ്മൽക്കുവദ്



10 റേഖാചിത്രങ്ങൾ - ഏറ്റവും സാധാരണമായ



බල කමතුලිතතාවය අහසාකය



Yes ! I Can

බල සම්බුද්ධතාවය

ඉදිරිහත් කිරීම
ච්‍ර්‍යාලි ප්‍රයෝගීරිය
ගුරු උපදේශක (විද්‍යාව)
වෙන්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයය
ලුණුවිල.



071 4436205 / 077 6403672